

ප්‍රධාන කරුණු ප්‍රකාශය සහ අත් පත්‍රිකාව (Uploaded on 01-07-2026)   සාමාජික ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ ප්‍රියාංශික වේ අත් පත්‍රිකාවකට පිටුපස ප්‍රකාශයක් සහිතව (අවමය: පිටුපස 1.1 දක්වා සටහන්)	
ගිණුමේ නම	MCB Smart Flex Platinum ජංගම ගිණුම (ඉස්ලාමීය බැංකුකරණය)
විස්තරය	MCB බැංකු Smart Flex Gold ජංගම ගිණුම ජාත්‍යන්තර බැංකුවක් සමඟ ගනුදෙනු කිරීමේ වරප්‍රසාදය සහ වෙනත් ප්‍රතිලාභ රැසක් භුක්ති විඳීමට ඉඩ සලසයි. ඔබගේ පෞද්ගලික සහ ව්‍යාපාරික ගනුදෙනු අවශ්‍යතා කළමනාකරණය කිරීම සඳහා සම්බන්ධතා කළමනාකරුවෙකුගේ විශේෂඥ සහාය සමඟින්, ඔබගේ මූල්‍ය සම්පත් උපරිම ලෙස විධාරණය කර ගැනීමට නොමිලේ ලබා දෙන බැංකු සේවා රැසක් මෙහිදී ඔබට ලබා ගත හැකිය.
මුදල් ඒකකය	LKR ශ්‍රී ලංකා රුපියල්
ප්‍රධාන විශේෂාංග	මූලික තැන්පතු : රු. 100,000/-
විද්‍යුත් වසා දැමීමේ ගාස්තුව	පවත්වා ගත යුතු මාසික අවම සාමාන්‍ය ශේෂය : රු. 2,500,000/-
ලාභ අනුපාතය	අදාළ නොවේ
ලාභ ගෙවීමේ ක්‍රමවේදය	අදාළ නොවේ
ප්‍රතිලාභ / අගය එකතු කළ සේවාවන්	සන්නාමගත පෞද්ගලික අනුපාතය සහිත වෙබ්සයිට් පොත (මාසයකට වෙබ්සයිට් කොළ 50ක් දක්වා) – නොමිලේ ගෙවීම් ඇණවුම් (මාසයකට ඇණවුම් 10ක් දක්වා) – නොමිලේ ATM / ඩෙබ්ට් කාඩ්පත (පුද්ගලික ගනුදෙනුකරුවන් සඳහා) – නොමිලේ විද්‍යුත් ගිණුම් ප්‍රකාශන (ලියාපදිංචි වීම අවශ්‍ය වේ) – නොමිලේ ගනුදෙනු පිළිබඳ SMS දැනුම්දීම් (ස්වයංක්‍රීය සේවාව) – නොමිලේ පුද්ගලික ගනුදෙනුකරුවන් සඳහා ජංගම දුරකථන බැංකු යෙදුම් (Mobile App)/ ආයතනික ගනුදෙනුකරුවන් සඳහා අන්තර්ජාල බැංකුකරණය (Internet Banking) – නොමිලේ ජංගම බැංකු යෙදුම් සහ අන්තර්ජාල බැංකුකරණය හරහා CEFT මුදල් මාරු කිරීම – නොමිලේ සේවක වැටුප් ගිණුම් වෙත බැර කිරීමේ පහසුකම – නොමිලේ ඉදිරි දිනැති වෙබ්සයිට් (post dates cheques) එකතු කිරීමේ සේවාව – නොමිලේ වෙනත් බැංකු වෙබ්සයිට් ආපසු හැරවීම (MCB Smart Flex Platinum ගිණුමට තැන්පත් කළ) – ගාස්තු රහිතයි ආරක්ෂිත තැන්පතු ලොකර් – වාණිජ ගාස්තු රහිතයි.
ගාස්තු සහ අයකිරීම්	ගිණුමට අදාළ සහ අනෙකුත් අගය එකතු කළ සේවාවන්ට අදාළ නවතම ගාස්තු සහ අයකිරීම් සඳහා කරුණාකර www.mcb.com.lk වෙත පිවිසෙන්න (බැංකු ගාස්තු ලේඛනය - Schedule of Bank Charges)
සුදුසුකම්	පුද්ගලික - වයස අවුරුදු 18ට වැඩි ශ්‍රී ලාංකික පදිංචිකරුවන් (තනි / ඒකාබද්ධ ගිණුම්)
අවශ්‍ය ලියකියවිලි	ආයතනික - අදාළ ව්‍යවස්ථාපිත නීති යටතේ විධිමත් ලෙස ලියාපදිංචි වී ඇති ව්‍යාපාර හා ආයතන නිවැරදිව සම්පූර්ණ කරන ලද ගිණුම් විවෘත කිරීමේ අයදුම්පත්‍රය සහ අදාළ ලියවිලි
පුද්ගලික ගනුදෙනුකරුවන් සඳහා	වලංගු ජාතික හැඳුනුම්පත, විද්‍යුත් බලපත්‍රය හෝ ජාතික හැඳුනුම්පත් අංකය සහිත විදේශ ගමන් බලපත්‍රය (ගිණුම් විවෘත කිරීමට/ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වන විට අදාළ විදේශ ගමන් බලපත්‍රයක් ඉදිරිපත් කළ යුතුය)
ආයතනික ගනුදෙනුකරුවන් සඳහා	ලිපිනය ඔප්පු කිරීම් සාධකය (ජාතික හැඳුනුම්පතේ සඳහන් ලිපිනයට වඩා වෙනස් නම්) ආදායම් සහතික කිරීම සහතික ව්‍යාපාර ලියාපදිංචි කිරීම සහ අදාළ ලියකියවිලි / ආකෘති අධ්‍යක්ෂවරුන්ගේ / හවුල්කරුවන්ගේ අනුමැතිය ලේඛන අනුමැතිය සහ අදාළ ලියකියවිලි අනුමැතිය සහ අදාළ ලියකියවිලි
ගිණුම විවෘත කිරීමේ ක්‍රියාපටිපාටිය	ගිණුම විවෘත කිරීමට සහ අනෙකුත් අගය එකතු කළ සේවාවන් ලබා ගැනීමට කරුණාකර ළඟම ඇති MCB බැංකු ශාඛාව වෙත හෝ සම්පූර්ණ කරන ලද ලියකියවිලි භාර දෙන්න
වෙනත් මෙහෙයුම් තොරතුරු / නියම සහ කොන්දේසි	ඕනෑම MCB බැංකු ශාඛාවක් හරහා මුදල් තැන්පතු / ආපසු ගැනීම් සඳහා හැකියාව ලැබේ. පෙර මාසය/මාසවල අවශ්‍ය අවම සාමාන්‍ය ශේෂය පවත්වාගෙන ඇති ගිණුම් සඳහා මෙම නොමිලේ සේවා ලබා දෙනු ලැබේ. සඳහන්කර ඇති සියලුම නොමිලේ සේවා අදාළ මාසය සඳහා පමණක් වලංගුවන අතර, ඒවා එකතුකර සුදුසු ඵලදායී මාසවලදී භාවිත කළ නොහැක. අවශ්‍ය අවම සාමාන්‍ය ශේෂය අවම වශයෙන් මාස 3ක් හෝ වෙනත් නියමිත කාල සීමාවක් (කාලයෙන් කාලයට වෙනස් විය හැකි) පවත්වාගෙන නොගියහොත්, එම ගිණුම සාමාන්‍ය ජංගම ගිණුමක් බවට පරිවර්තනය කිරීමට බැංකුවට අයිතිය ඇත. අවශ්‍ය අවම ශේෂය පවත්වාගෙන නොයන්නේ නම්, නොමිලේ ලබාගත් සේවාවන් සඳහා අදාළ ගාස්තු (බැංකුවේ එවකට බලපැවැත්වෙන ගාස්තු උපලේඛනයට අනුව) ගිණුමෙන් අයකිරීමට / අය කර ගැනීමට බැංකුවට අයිතිය ඇත. සතුටුදායක මට්ටමකට පවත්වා ගැනීමට අපේක්ෂාකරන හෝ ව්‍යවස්ථාපිත නියමයන්ට අනුකූල නොවන ඕනෑම ගිණුමක් කාලසීමා අත්හිටුවීම හෝ වසා දැමීම සඳහා බැංකුවට අයිතිය ඇත. මාස 12කට වැඩි කාලයක් අක්‍රීයව පවතින ගිණුම (කිසිදු සේවාදායක ගනුදෙනුවක් නොමැතිව), අක්‍රීය (dormant) ලෙස වර්ග කෙරේ. (කාලසීමාව කලින් කලට වෙනස් විය හැක) වසර 10කට වැඩි කාලයක් අක්‍රීයව පවතින ගිණුම (කිසිදු සේවාදායක ගනුදෙනුවක් නොමැතිව), පවතින එය අත්හැර දැමූ ගිණුම ලෙස සලකනු ලබන අතර නියාමන මාගෙර්ස්වදේශයන්ට අනුකූලව කටයුතු කරනු ලැබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය මගින් නියම කර ඇති සීමාවන්ට අනුකූලව තැන්පතු සුරක්ෂිත කර ඇත. (තැන්පත්කරුවෙකුට රු. මිලියන 1.1 දක්වා) කිසියම් වැරදි/අනවසර ගණුදෙනුවක්, ප්‍රතිසන්ධානය/ අයකිරීම් සඳහා ලිඛිතව ශාඛාව වෙත දැනුම් දිය යුතුය. බැංකුවේ අභ්‍යන්තර ප්‍රතිපත්ති/ක්‍රියාපටිපාටි සහ නියාමන මාගෙර්ස්වදේශ අනුව නියම සහ කොන්දේසි කලින් කලට වෙනස් විය හැකි අතර බැංකු වෙබ් අඩවිය/ ශාඛා නිවේදන සුවිද්‍යා හෝ වෙනත් සුදුසු මාධ්‍යයක් හරහා ඒවා කල්තියා දැනුම් දෙනු ලැබේ.
ශාඛාකාරීකරණ කර ලද කොරකරු ලබා ගැනීමේ මාර්ග	ඕනෑම MCB බැංකු ශාඛාවක් අමතන්න පිවිසෙන්න: www.mcb.com.lk ක්ෂණික ඇමතුම් අංකය: 0115222200 විද්‍යුත් තැපෑල: info@mcb.com.lk
පැමිණිලි ඉදිරිපත් කිරීමේ ක්‍රියා පටිපාටිය	ඕනෑම MCB බැංකු ශාඛාවක් හරහා පැමිණිලි යොමු කළ හැක (විශේෂ වූ පැමිණිලි පෙට්ටියක් තිබේ) පැමිණිලි කළමනාකරණය සඳහා සෘජුව පවරා ඇති ඒකකය: දෙපාර්තමේන්තු ප්‍රධානී - අනුකූලතා, MCB බැංකුව, 08, ලේඩන් බැස්ටියන් පාර, කොළඹ 01 දුරකථන : 0115222230 විද්‍යුත් තැපෑල : complaints@mcb.com.lk විසුළු ඔබේ සතුටුදායක මට්ටමට නොපැමිණෙන්නේ නම්/ සති 04ක් ඇතුළත නොවිසුළුනේ නම්, ඔබගේ පැමිණිල්ල පහත දක්වන ස්ථානයට යොමු කළ හැක: මූල්‍ය ඔබ්බුඩ්ස්මන්, අංක 01, බෙහෙස්සා පෙදෙස, මිලාගිරිය, කොළඹ 05 දුරකථන: 0112595624 වෙමේල් : fosril@sitnet.lk වෙබ් : www.financialombudsman.lk ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව (FCRD) වෙතද, එම දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ ලබා දී ඇති නියමිත ක්‍රියාකාරීයට අනුව පැමිණිලි ඉදිරිපත් කළ හැකිය. https://www.cbsl.gov.lk/si/fcrd
MCB Bank Limited යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන බලපත්‍රලාභී වාණිජ බැංකුවකි. ණය ශ්‍රේණිගත කිරීම : "AA (Ika)" Outlook Stable (Fitch Ratings)	